

2019.02.26 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ශීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
- 5. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 6. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඊ.ජී.ඩී. ඉන්ද්‍රානී සෙනෙහෙලතා මැතිතුමිය
- 8. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එස්. ඔල්ගා අතුකෝරල මැතිතුමිය
- 2. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

සභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 5. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 6. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - හංවැල්ල - එස්.කේ.එම්.ඩී. කරුණාරත්න මයා
- 7. ප්‍රජා සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මිලා දුෂානි මිය
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 9. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 10. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 11. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 12. කර්මාන්ත පරිපාලක - එල්.ඒ.ඩී.සී. සම්පත් මයා
- 13. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 14. මහජන සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ජී.ජී.යූ. දයානන්ද මයා.
- 15. මහජන සෞඛ්‍ය පරීක්ෂක - කොස්ගම - ජේ.ඒ. සංජය ප්‍රදීප් මයා.
- 16. මහජන සෞඛ්‍ය පරීක්ෂක - මිරිස්වත්ත - පී. රජනසිංහ මයා
- 17. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 18. සෞඛ්‍ය පරීක්ෂක - වග - අයි.එම්.එන්. ගුණවර්ධන මයා.
- 19. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.
- 20. අඩවි වන නිලධාරී - කහගේන - බී. උපුල් කුමාර මයා

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

1. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (01) යටතේ දැක්වෙන “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව කර්මාන්තශාලා හිමිකරු වන ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතා, කොට්ඨාශභාර ගරු මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, කොස්ගම පොලිසියේ පරිසර අංශයේ නිලධාරී මහතෙකු හා ආදායම් පරිපාලක මහතා අද දින සාකච්ඡාව සඳහා කැඳවීම් කළ ද අදාළ කර්මාන්තශාලා හිමිකරු සාකච්ඡාවට නොපැමිණි බැවින් නැවත වරක් 2019.03.14 දින මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.
  
2. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් දින 14 ක කාලසීමාව ඉක්ම ගොස් ඇති බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් නිර්දේශ ක්‍රියාත්මක කර ඇතිද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා ලබාදුන් වාර්තාව අනුව ගොවිපල පරිශ්‍රය හොඳින් නඩත්තු කිරීමට උත්සාහයක් ගෙන ඇති බව වාර්තා කර ඇති අතර දැනට ඉවත් කර නොමැති පරෙවි කුඩු දෙක පැමිණිලිකරුගේ නිවස ආසන්නයෙන් ඉවත් කරන ලෙසත්, ගොම එකතුවන ස්ථානය ස්ථිර ලෙස ආවරණය කර සියලුම කටයුතු දින 07 ක් ඇතුළත අවසන් කර ඒ බව කාරක සභාව වෙත දැනුම්දෙන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
3. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (03) යටතේ දැක්වෙන “වැසිකිළි වලක අපද්‍රව්‍ය කාන්දුවීම” යන හිසින් යුතුව කොස්ගම, දොල ඉහල, 344/03 හි පදිංචි එස්.ඒ. සෝමදාස මහතා විසින් 2018.09.18 හා 2018.10.03 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් නිර්දේශ ලබාදී ඇති බව සඳහන් කළ අතර එම නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක කර ඒ බව කාරක සභාව වෙත දැනුම්දෙන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
4. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (11) යටතේ දැක්වෙන වග, ඉරිදාපොල, තුම්මෝදර හි පදිංචි ආර්.පී.ඒ. ඉනෝකා වන්දුමාලි මහත්මිය විසින් “අසල්වැසියන්ට හානි සිදුවන ලෙස හැසිරීම.” යන හිසින් යුතුව 2018.12.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන්

පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව නේවාසික කලාපයක පිහිටා ඇති බැවින් පරිසර බලපත්‍රය ද, කර්මාන්ත භාවිතය සඳහා ඉඩම් අනුමැතිය ද, ගොඩනැගිලි අනුමැතිය ද, පරිසර අධිකාරිය මගින් ශබ්දය පිළිබඳව පරීක්ෂා කර බලා අනුමැතිය ද ලබාගත යුතු බවට දක්වා ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස තුම්මෝදර, ඉරිදාපොල, වග, නො. 49/4 ලිපිනයෙහි ගරාජය පවත්වාගෙන යනු ලබන එච්.එච්. ඉන්ද්‍රානි යන අයගේ දරුවන් වෙත දන්වා යැවීමටත් 2019.02.26 දින දෙපාර්ශවය කාරක සභාව වෙත කැඳවූ අතර එහිදී උදැසන 6.00 සිට සවස 6.00 දක්වා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට දෙපාර්ශවය එකඟතාවය පලකරන ලදී.

5. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (12) යටතේ දැක්වෙන තුම්මෝදර, හල්පේ වත්ත, පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් සමාගම විසින් “හල්පේ වත්ත - කුණු කසළ විධිමත්ව බැහැරලීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, නොදිරන කසළ ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය පරිපාලක මහතාගේ වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

6. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (13) යටතේ දැක්වෙන වග, නෙළුවත්තුවුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

7. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (14) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම. සුබර ගොවිපල, අංක 171/5, බෝගහලන්ද, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/17205/2017 යටතේ 2018.10.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමුකරන ලද ජල සාම්පල පරීක්ෂණ වාර්තාව ලැබී නොමැති අතර 2019.02.20 දින අදාල ගොවිපල පරීක්ෂා කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමුකරන ලද ජල සාම්පල වාර්තාව අනුව “අප සන්දන” සීමාව තුළ පවතින බැවින් ගොවිපල පවත්වාගෙන යාම සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලබාගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.

8. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (15) යටතේ දැක්වෙන “ගරාජය - අංක 75 ඒ, හයිලෙවල් පාර, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මෙම ගරාජයට අයත් භූමිය තුළ පවතින කසළ සෞඛ්‍ය ක්‍රමානුකූලව බැහැර කර පවිත්‍රව පවත්වාගත යුතු බවද, විසිරී පිත්තාරු සංවෘත ස්ථානයක් තුළ පමණක් සිදුකළ යුතුවද, වාහන කොටස් ආවරණ වහලක් සහිත ස්ථානයක් තුළ පමණක් ගබඩා කළයුතු අතර මුද්‍රුවන් බෝ නොවන අයුරින් පවත්වා ගත යුතු බවද, සුනඛයෙකු ඇතිදැඩි කරන්නේනම් දඩාවතේ යා නොහැකි වන අයුරින් ආවරණයක් සහිත

ස්ථානයක ඇතිකළ යුතු බව සහ 2019 වර්ෂය සඳහා වාර්ෂික වෙළඳ බලපත්‍රය, පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගත යුතු බවට ද නිර්දේශ දක්වා ඇත. එම නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ගරාජයේ හිමිකරු වන හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, අංක 75 ඒ හි පදිංචි ආර්.ඒ. ජයන්ත පුෂ්පකුමාර මහතා වෙත දන්වා යැවූ අතර එම නිර්දේශයන් ක්‍රියාත්මක කර නොමැති බැවින් නඩු පැවරීම සඳහා ආදායම් පරිපාලක මහතා වෙත යොමුකිරීමට තීරණය කරන ලදී.

9. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (16) යටතේ දැක්වෙන “පාරිසරික පැමිණිල්ල - වඩු මඩුව, අංක 179/2, වෙහෙරගල මාවත, වේරගල, පාදුක්ක.” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/01/00245/2018 යටතේ 2018.10.15 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළ පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව මෙම ස්ථානය සඳහා පරිසර බලපත්‍ර හා වෙළඳ බලපත්‍ර මෙතෙක් ලබාගෙන නොමැති බවද, මීට ඉහතදී ලද මහජන පැමිණිල්ලකට අනුව ස්ථානය පරීක්ෂා කර දෙන ලද උපදෙස් අනුව යන්ත්‍ර භාවිතයෙන් ලී ඉරිම් හා නිෂ්පාද කටයුතු යාබද නිවසට බාධාවක් නොවන පරිදි සිය ගෘහයේ පිටුපසට ගෙනගොස් සිදුකිරීමට කටයුතු කර ඇති බවද, ලී කුඩු ආදිය බාහිර පරිසරයට නිකුත් නොවන සංවෘත ගොඩනැගිල්ලක් තුළ නිෂ්පාදනය කිරීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් පැවතිය ද නිසියාකාරව ස්ථිරව එය ආවරණය කිරීම සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවද, මෙම අඩුපාඩු සපුරා නීත්‍යානුකූලව බලපත්‍ර ලබාගන්නා ලෙස දුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ද දක්වා ඇත. එබැවින් මෙම නිර්දේශ සම්පූර්ණ කර අදාළ බලපත්‍ර ලබාගන්නා ලෙස පාදුක්ක, වේරගල, වෙහෙරගල මාවත, අංක 179/2, දරණ ස්ථානයේ පිහිටි ලී මඩුවේ හිමිකරු වෙත දන්වා යැවූ අතර බලපත්‍ර ලබාගෙන නොමැති බැවින් නඩු පැවරීම සඳහා ආදායම් පරිපාලක මහතා වෙත යොමුකිරීමට තීරණය කරන ලදී.

10. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (17) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම වාර්නිෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තය, අංක 292, ඉහළ කොස්ගම, කොස්ගම.” යන හිසින් යුතුව අංක WP/CM/MKD/TR/A70/8262/2013 යටතේ 2018.12.11 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව වාර්නිෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තය මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳව කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති වාර්තාව අනුව එකී නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක කර ඒ බව සභාව දැනුවත් කරන ලෙස වාර්නිෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තශාලා හිමිකරු වන කේ.පී. වමින්නේද ජගත් කුමාර මහතා වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

11. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (18) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප WE/CM/PSW/FD/A40/9265/2013 යටතේ 2018.12.11 යොමුකරන ලද ලිපියට අදාළව සුබර ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳ කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති වාර්තාව අනුව එකී නිර්දේශ දින 14 ක් ඇතුළත ක්‍රියාත්මක

කර ඒ බව සභාව දැනුවත් කරන ලෙස සුඛර ගොවිපල හිමිකරු වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

12. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (19) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කුකුළු ගොවිපල, මීගහවත්ත, කනම්පැල්ල, කොස්ගම.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/11035/2014 යටතේ 2018.12.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් කුකුළු ගොවිපල මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේද යන්න සහ පරිසර බලපත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ කරුණු පිළිබඳ වාර්තාව සති දෙකක් තුළ ලබාදෙන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලදී.

13. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (20) යටතේ දැක්වෙන “අභියාචන අංක : ඊපීඑල් 36/2016 පී කරුණාරත්න මහතා විසින් වග, බ්‍රැන්ඩ්ගම්පල, අංක 47/2 ඒ ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන තරිඳු මෝටර්ස් වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අභියාචනය” යන හිසින් යුතුව අංක 02/08/ඊපීඑල්36/2018 යටතේ 2018.12.13 දිනැතිව උක්ත අභියාචනය සම්බන්ධ සාරාංශ සටහන හා තීන්දුව සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

14. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (02) යටතේ දැක්වෙන “පවත්වාගෙන යන අවුගල් වැඩපළක් සම්බන්ධවයි මේ” යන හිසින් යුතුව 2019.01.15 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව පරිසර බලපත්‍රය ඉල්ලුම්කර ඇති බවත් ශබ්දය පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස දැනුවත් කළ බවත් එතෙක් අවුගල් වැඩපළ නවත්වා ඇති බවට කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තා කාරක සභාව වෙත දන්වා සිටි අතර මේ වනවිට අවුගල් වැඩපළ පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලදී.

15. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (03) යටතේ දැක්වෙන “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර්, නො. 59/4, මිරිස්වත්ත, පුවක්පිටිය.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/TR/A70/3609/09 යටතේ 2018.12.19 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාළව අවශ්‍ය නිර්දේශ ලබාදී පරිසර බලපත්‍රය ඉල්ලුම්කරන ලෙස එස්.ඒ.එස්. ලංකා සර්විස් සෙන්ටර් හි හිමිකරු දැනුවත් කරන ලෙස කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා වෙත දන්වා සිටින ලදී.

16. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 - (04) යටතේ දැක්වෙන තුම්මෝදර, ඉරිදාපොළ, වග, නො. 25 හි පදිංචි ටී.පී.ඩී. තිලක් අතුල නානායක්කාර මහතා විසින් “ඉරිදාපොළ මංසන්ධියේ ප්‍රධාන බෝක්කුව සහිත කාණුව පිරිසිදුකොට සහ පිළිසකර කර දීමට කාරුණිකව

ඉල්ලා සිටිමි.” යන හිසින් යුතුව 2019.01.14 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව රශ්මී හෝටලයට අයත් එල්.ඒ. ලලිත් නම් අයට කාණුවට අප ජලය යොමුකරන නළය ඉවත් කිරීමටත් මසක් ඇතුළත ප්‍රමාණවත් අපජල වළක් ඉදිකිරීමට නිවේදන නිකුත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

17. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන හංවැල්ල, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “හංවැල්ල පොදු වෙළඳ සංකීර්ණයේ රැදී සිටින යාවකයින් ඉවත්කරගැනීම.” යන හිසින් යුතුව අංක DSS/01/13/11/08-2018 යටතේ 2018.12.31 දිනැතිව උක්ක කරුණට අදාලව අප විසින් 2018.12.19 දිනැතිව යවන ලද ලිපියට පිළිතුරු ලෙස ස්ථානාධිපති, පොලිස් ස්ථානය, හංවැල්ල වෙත යවන ලද ලිපියට අදාලව ඡා ඇල ප්‍රදේශයේ යාවකයින් රැදී සිටින පල්ලියක් ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු සොයාබලා දැනුවත් කරන බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.

18. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන “අනවසර කාණුවක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව යවන ලද ලිපියට අදාලව කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

19. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන “නිවාස හතක අපවිත්‍ර ජලය මාගේ නිවස අසල කාණුවට බැහැර කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම, සාලාව, අංක 23/1 හි පදිංචි කේ.ඒ.එස්.සී. ජයසිංහ මහතා විසින් යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

20. 2019.01.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම යන ස්ථානයේ පවත්වාගෙන යන අනවසර වාහන නඩත්තු කිරීමේ හා පින්තාරු කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව” යන හිසින් යුතුව ප්‍රදේශවාසීන් විසින් 2019.01.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, 2018.12.24 දින පැවති පරිසර හා පහසුකම් කාරක සභාවේ පෙර කමිටු ප්‍රගතිය අංක 06 යටතේ ශ්‍රී මෝටර්ස් ආයතනයට පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති කොන්දේසි වලට යටත්ව වෙළඳ බලපත්‍රය ලබාදීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවමින් මධ්‍යම පරිසර අධිකාරිය, කොට්ඨාශභාර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර මැතිතුමා, කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා, ශ්‍රී මෝටර්ස් ආයතනයේ හිමිකරු වන ශ්‍රී කුමාර් මහතා සහ ප්‍රදේශවාසීන් කැඳවා 2019.02.18 දින සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් මහජන විරෝධතා හා ගැටළු පවතින බැවින් තාවකාලිකව නතර කරන ලෙස අදාල හිමිකරු දැනුවත් කරන ලද අතර එය ලිඛිතව ඔහු වෙත දැන්වීමටත් මෙම ගැටළු විසඳීම සඳහා කිසියම් කාලසීමාවක් ගතවන

බැවින් අදාල අනෙකුත් ආයතන වලින් විමසා බලා තීරණයකට එළඹීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් “කළුගල් කැඩීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 7856” යන හිසින් යුතුව අංක PPC<sub>1</sub>/11/STWPS/2019/01/28/1213W යටතේ 2019.02.20 දිනැතිව බලයලත් මිනින්දෝරු සේන ඉද්දමල්ගොඩ මහතා විසින් 2001.09.04 දින මැන පිළියෙල කරන ලද අංක 7856 දරණ සැලැස්මේ කැබලි අංක 1A හි සඳහන් රූඩ් 02 ක් වූ වග පිහිටි කජුගහලන්ද නැමති ඉඩම් කොටස සංවර්ධන සැලැස්මට අනුව වතු කෘෂිකාර්මික කලාපය තුළ පිහිටා ඇති අතර මෙය ඉදිකිරීම් කටයුත්තක් සඳහා නොවන බැවින් අදාල ආයතනයන් දක්වමින් එම ආයතනයන්ගේ අනුමැතීන් හා නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව යෝජිත කර්මාන්තය සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දක්වමින් වග, කහහේන, අංක 422/ඒ හි පදිංචි ඊ.එම්. සී.පී. එදිරිසිංහ මහතා වෙත යොමුකරන ලද ලිපියේ සීතාවක ප්‍රාදේශීය සභාවේ දැනගැනීම පිණිස එවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
  
2. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් “කළුගල් කැඩීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 627” යන හිසින් යුතුව අංක PPC<sub>1</sub>/11/STWPS/2019/01/28/1047W යටතේ 2019.02.18 දිනැතිව බලයලත් මිනින්දෝරු එම්.ඩබ්. ධනංජ නිලිණ මහතා විසින් 2017.07.19 දින මැන පිළියෙල කරන ලද අංක 627 දරණ සැලැස්මේ කැබලි අංක B හි සඳහන් අක්කර 02 රූඩ් 01 පර්චස් 35.37 ක් වූ පාදුක්ක දිද්දෙණිය පිහිටි දිද්දෙණි වත්ත නැමති ඉඩම් කොටස සංවර්ධන සැලැස්මට අනුව වතු කෘෂිකාර්මික කලාපය තුළ පිහිටා ඇති අතර මෙය ඉදිකිරීම් කටයුත්තක් සඳහා නොවන බැවින් අදාල ආයතනයන් දක්වමින් එම ආයතනයන්ගේ අනුමැතීන් හා නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව යෝජිත කර්මාන්තය සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දක්වමින් කොළඹ 03, වාලුකාරාම පාර, අංක 156 හි පිහිටි E.M.L. ප්‍රොපර්ටි (පුද්) සමාගම වෙත යොමුකරන ලද ලිපියේ සීතාවක ප්‍රාදේශීය සභාවේ දැනගැනීම පිණිස එවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
  
3. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් “කළුගල් කැඩීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 3125” යන හිසින් යුතුව අංක PPC/11/STWPS/2018/11/07/11850Z යටතේ 2019.02.20 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් මෙම අධිකාරිය විසින් 2018.12.19 දිනැති මූලික සැලසුම් නිරාකරණ ලිපියේ දෙවන ඡේදයේ කැබලි අංක 01 ලෙස සඳහන් කර ඇති ඉඩම් කොටස කැබලි අංක 10 ලෙස සංශෝධනය විය යුතු බව දක්වමින් බියගම, පේරහගමුල හන්දිය, මල්වත්ත පාර,

472/6 කේ හි පදිංචි එස්.ඒ.ඒ.ආර්. පෙරේරා මහතා වෙත යොමුකරන ලද ලිපියේ සිතාවක ප්‍රාදේශීය සභාව වෙත දැනගැනීම පිණිස එවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

4. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “බොරළු පස් කැපීම, වෙරළපිටිය වත්ත, වෙරළපිටිය, කරගල්ල, කොස්ගම” යන හිසින් යුතුව අංක WPO/CM/08/06/90/2018 යටතේ 2019.02.18 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමුකරන ලද ලිපිය මඟින් අංක IML/2018/434 හා 2018.11.15 දිනැතිව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට යොමුකරන ලද ලිපියට අදාලව 2018.12.03 දින පරිසර අධිකාරියේ නිලධාරීන් හා අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් සිදුකරන ලද ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයේදී පස් කැපීමට යෝජිත කන්ද ආශ්‍රිතව කුඩා ජල මාර්ගයක් පවතින බවත් කඳු පාමුල ප්‍රජා ජල ළිං දෙකක් පවතින බවත් නිරීක්ෂණය වී ඇති බැවින් යෝජිත ඉඩමේ පස් කැපීම මඟින් පරිසරයට බලපෑමක් විය හැකි බැවින් නිර්දේශ කළ නොහැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

5. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් “කළුගල් කැඩීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 290” යන හිසින් යුතුව අංක PPC<sub>1</sub>/11/STWPS/2019/01/23/1050M යටතේ 2019.02.15 දිනැතිව බලයලත් මිනින්දෝරු එම්.ඩබ්. ධනංජ නිලිණ මහතා විසින් 2017.01.27 දින මැන පිළියෙල කරන ලද අංක 290 දරණ සැලැස්මේ කැබලි අංක 01 සහ 02 හි සඳහන් අක්කර 01 රුඩ් 02 පර්චස් 9.07 ක් වූ තුන්තන පිහිටි තුන්තන කන්ද නැමති ඉඩම් කොටස සංවර්ධන සැලැස්මට අනුව වතු කෘෂිකාර්මික කලාපය තුළ පිහිටා ඇති අතර මෙය ඉදිකිරීම් කටයුත්තක් සඳහා නොවන බැවින් අදාල ආයතනයන් දක්වමින් එම ආයතනයන්ගේ අනුමැතීන් හා නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව යෝජිත කර්මාන්තය සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දක්වමින් දක්වමින් කොළඹ 03, වාලුකාරාම පාර, අංක 156 හි පිහිටි E.M.L. ප්‍රොපර්ටි (පුද්) සමාගම වෙත යොමුකරන ලද ලිපියේ සිතාවක ප්‍රාදේශීය සභාව වෙත දැනගැනීම පිණිස එවන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

6. කොස්ගම, අකරවිට, අංක 155/2 හි පදිංචි ආර්. එච්. අල්මේදා මහතා විසින් “තලගල මහත්මාගේ මිරිස් මෝල නිසා මා හට සිදුවී ඇති පරිසර හානිය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.14 දිනැතිව ඔහුගේ නිවස පිටුපස දැනට පවත්වාගෙන යනු ලබන “මිරිස් කෙටීමේ මෝල” නිසා ජීවත් වීමට නොහැකි තත්වයක් මතු වී ඇති බවත් දැනට ඇසට කාචයක් දමා රෝගීව සිටින බැවින් මිරිස් කුඩු සැර නිවසේ ගබඩා වී ඇති නිසාත් සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න රාශියකට මුහුණ දෙන බැවින් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.



7. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් “සාලාව රණවිරු නිවාස අංක 39 සහ 40 ඉඩම්ලාභීන්ගේ ජලය එක්රැස් වීමේ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව ඉහත අංක සඳහන් රණවිරු අධිකාරිය මගින් සාදා නිමකර ලබාදී ඇති නිවාස වර්ෂාව පවතින කාලයන් වලදී වැසි ජලය බැසයාමට මාර්ගයක් නොමැති වීම හේතුවෙන් බැවින් එම නිවෙස්වලට පැමිණීමට ඇති ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගය හරහා නිවෙස් අංක 42 හා 43 නිවැසියන් ජලය බැස යාමට සලසා ඇති යාබද කාණුවට හියුම් පයිප්ප යොදා ජලය බැසයාමට සැලැස්වීම සුදුසු බැවින් මෙම ගැටළුව කඩිනමින් නිරාකරණය කර දෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරු යන්ත්‍ර සහාය (බැකෝ යන්ත්‍ර වැනි) සහ ශ්‍රම දායකත්වය ඔවුන්ගේ රෙජිමේන්තුව මගින් සපයා දිය හැකි බවත් දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන ඉදිරි කාර්මික සේවා කාරක සභාව වෙත ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
8. නුගේගොඩ, පනාගොඩ පාර, අංක 21/1/1/1<sup>ඒ</sup> හි පිහිටි යුනයිටඩ් ග්ලාස් ලංකා පුද්ගලික සමාගම විසින් “මහජනතාව අපහසුතාවට ලක් කරනු ලබන කසළ අංගන, කොම්පෝස්ට් අංගන හා මලාපවහන පද්ධතිවල දුර්ගන්ධය පාලනය කිරීම සඳහා පරිසර හිතකාමී, විෂ රහිත Rydall OE හඳුන්වා දීම.” යන හිසින් යුතුව 2019.01.22 දිනැතිව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර යුනයිටඩ් ග්ලාස් ලංකා පුද්ගලික සමාගම විසින් බෙදා හරිනු ලබන විෂ රහිත ස්වභාවික එළවළුවලින් නිෂ්පාදිත Rydall OE නමැති දුර්ගන්ධ නාශක එන්සයිමය දුර්ගන්ධය හේතුවෙන් මහජනතාවට පීඩා සිදුවන කසළ බැහැර කරනු ලබන ස්ථාන වන කසළ අංගන, කොම්පෝස්ට් අංගන හා මලාපවහන පද්ධති සඳහා දැනට යොදාගනු ලබන බැවින් සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා එම නිෂ්පාදනය භාවිතා කළ හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
  
9. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “තනුජා ප්‍රින්ටර්ස්, 28<sup>ඒ</sup>, සේනානායක පෙදෙස, පාදුක්ක” යන හිසින් යුතුව අංක WPO/CM/PSW/WP-C/01/000402/2018 යටතේ 2019.01.15 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් අප විසින් 2018.12.06 දින යොමුකරන ලද ලිපියට අදාලව 2018.12.14 දින එම අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් සන අපද්‍රව්‍ය විවෘත භූමියේ පිළිස්සීම වහාම නතර කරවීමත්, සියුම් ලී කුඩු අවට පරිසරයට මුදා හැරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම උචිත බවත් සභාව සතු බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
10. හංවැල්ල, දිද්දෙණිය, අංක 116 හි පිහිටි සුරකිමු අපේගම පරිසර සංවිධානය විසින් “ආරම්භ කිරීමට සූදානම් වන දුම්මලේ කන්ද ගල් කොරිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.23 දිනැතිව නවගමුව, රණාල, අංක 536 හි පදිංචි පී.කේ. නිමල් වන්දසිරි යන විසින් මෙම ගල්කොරිය අංක 440, නෙළුවත්තුව ග්‍රාම නිලධාරී වසමේත්, අංක 439 දිද්දෙණිය උතුර ග්‍රාම නිලධාරී වසමටත් දිද්දෙණිය ගල්කැටි කන්ද නම් ඉඩමට මායිම්ව දුම්මලේ කන්ද නම් ඉඩමේ ආරම්භ කිරීමට සූදානම්

වන බැවින් විරෝධතා දැක්වීමට හේතු වූ මූලික කරුණු දක්වමින් මෙම ගල්කොරිය සඳහා අවසර ලබානොදෙන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපියේ පිටපත කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

11. හංවැල්ල, පහත්ගම, හයිලෙවල් පාර, නො. 606/04 හි පදිංචි ඩබ්.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා විසින් “පරිසරයට හානිවන පරිදි අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව” යන නිසින් යුතුව 2019.01.15 දිනැතිව ඔහුගේ නිවස ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මහා මාර්ග අධිකාරියට අයත් බෝක්කුවේ එක් පැත්තක කාණුවක් කොන්ක්‍රීට් යොදා වැහි ජලය බැස යාම සඳහා සකස් කර ඇති අතර, එම ජල මාර්ගය ඔහුගේ ඉඩම මැදින් ගොස් අනෙකුත් ඉඩම් හරහා ඊට අදාල වූ ඇල දක්වා ගමන් කරන බැවින් බෝක්කුවේ තැන් තැන්වල ජලය රැඳී පල්වී අධික දුර්ගන්ධයක් හා මදුරුවන්, මැස්සන් වැනි සතුන් බෝවීමක් සිදුවන බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත යොමුකරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ජල සම්පත හා පරිසරය සුරැකීමේ සංවිධානය - වෙවැල්පනාව විසින් “පස් කපා ඉවත් කර ජල පෝෂිත බිමක් විනාශ කිරීම” යන නිසින් යුතුව 2019.01.15 දිනැතිව පාදුක්ක, ජයන්ති මාවතේ, අංක 92/ඒ හි පදිංචි වයි.ඩී. ගුණවර්ධන නැමති අයට අවිස්සාවේල්ල ආසනයේ පාදුක්ක වෙවැල්පනාවේ, මොටටුවලන්ද නමින් අක්කර 15 ක පමණ පොල් හා රබර් වගාවක් පවතින අතර ඉන් අක්කර 02 ක ප්‍රමාණයක රබර් ගස් ගලවා නැවත වගා කිරීමට පස් කපා ඉවත් කිරීම හේතුවෙන් ජල උල්පත් සිදී ළිං ඇල දොළ වියලී ගොස් වෙවැල්පනාව කාන්තාරයක් බවට පත්වන බැවින් ග්‍රාම නිලධාරීන්ගේ හෝ ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශයකින් තොරව උපක්‍රමශීලීව කරනු ලබන මෙම පස් කපා ඉවත් කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අතිගරු ජනාධිපතිතුමා යොමුකරන ලද ලිපියේ පිටපත සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. කඩුවෙල, පහළ බෝමිරිය, අංක 344/ඒ 2 හි කාර්යාලය පවත්වාගෙන යනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් වතුරංගනී ප්‍රේමවන්ද්‍ර මහත්මිය විසින් 2019.02.14 දිනැතිව ඇයගේ සේවාදායකාවක් වන කොළඹ 07, ධර්මපාල මාවත, අංක 103/14 හි කාර්යාලය පවත්වාගෙන යනු ලබන FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම හංවැල්ල, දිද්දෙණිය උතුර, අක්කර හය වත්ත, අංක 439 දරණ ස්ථානයේ යන්ත්‍රානු සාරයෙන් හෝ අතින් කළුගල් කැඩීම හෝ කැණීමේ ව්‍යාපාරය අවශ්‍ය වන සියලු බලපත්‍ර ලබාගෙන එම බලපත්‍රවල සඳහන් නිර්දේශ සහ කොන්දේසිවලට අදාලව එකී ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැවින් කිසිදු අධිකරණ නියෝගයකින් හෝ සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කර ඇති වෙළඳ බලපත්‍රය මෙම ලිපියේ දින සිට දින 14 ක් ඇතුළත ලබාදෙන ලෙස හෝ එසේ ලබා නොදෙන්නේ නම් ඒ සඳහා පිළිගත හැකි විධිමත් ලේඛන ඉදිරිපත් කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් හෝ පැහැර හැරියහොත් ඇයගේ සේවාදායකයාට සිදුවන හානිය පූර්ණය කරගැනීම සඳහා වන්දි ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බව දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා

කරන ලද කාරක සභාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බලපත්‍රය අවලංගු වන 2019.04.08 දින දක්වා බලපත්‍රය ලබාදීමට තීරණය කරන ලදී.

- 14. පාදුක්ක, මලගල, රඹුටන්ගස් හංදිය අසල, සුන්දර ගම්මානය, අංක 203/7 හි පිහිටි සමභි සුභසාධක සංගමයේ ගරු සභාපති අශෝක බී ගමගේ මහතා විසින් 2018.12.23 දිනැතිව පාදුක්ක මාලගල රඹුටන්ගස් හන්දිය අවට ගම්මානය හෙවත් නව භාවිතා කරන නම වන “සුන්දර ගම්මානය” අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වන යෝජනා දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
- 15. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “කුකුළු ගොවිපල සම්බන්ධ පැමිණිල්ල, දිද්දෙණිය” යන නිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/01/00121/2018 සහ අංක WP/CM/PSW/WP-C/01/00241/ 2018 යටතේ 2019.01.30 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් අංක DSS/01/08/11/07-2018 යටතේ 2018.12.10 දින යොමුකරන ලද ලිපියට අදාළව වග, නෙළුවත්තුවුව, දිද්දෙණිය පාර, ඔල්ගා අතුකෝරළ මිය විසින් ආරම්භ කිරීමට යෝජිත කුකුළු ගොවිපල සඳහා මධ්‍යම අධිකාරිය විසින් නිකුත් කර තිබූ 2017.08.01 දිනැති පාරිසරික නිර්දේශයේ වලංගු කාලය 2018.07.30 දිනෙන් අවසන්ව ඇති නමුත් ව්‍යාපෘති යෝජක විසින් එම නිර්දේශය අලුත් කිරීම සඳහා හෝ කුකුළු ගොවිපල පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම්කර නොමැති බව දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
- 16. දෙල්ගහවත්ත ගම්වාසීන් විසින් “අපිරිසිදුව පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලක් සම්බන්ධව දැන්වීම” යන නිසින් යුතුව 2019.02.04 දිනැතිව කලුඅග්ගල එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඉදිරිපිට දෙල්ගහවත්ත පාරේ පදිංචි ජානක මිලාන් වීරසිංහ (බබ්) නැමති අය විසින් ඉතා අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපල නිසා දුර්ගන්ධයෙන් හමන විෂබීජ නිහඬව ශරීරගත වී හඳුනා ගැනීමට නොහැකි රෝග සෑදෙන බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
- 17. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) විසින් “පීඩාකාරී බෝක්කුව ඉවත් කර මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරවා ගැනීම.” යන නිසින් යුතුව අංක LGD/6/5/P06/2019 යටතේ 2019.01.21 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් කොස්ගම, කනම්පැල්ල, අංක 108 හි පදිංචි සෝමසිරි වන්දුසේන මහතා විසින් 2018.10.25 දිනැතිව ලබාදෙන ලද ලිපිය මඟින් ගැටළුවට පාදක වී තිබෙන බෝක්කුව වසා දමා මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරදෙන ලෙස ඉල්ලා ඇති බැවින් මෙම ගැටළුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සවිස්තර වාර්තාවක් පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) වෙත ලබාදෙන ලෙසට යොමුකරන ලද ලිපිය සලකා බැලූ

කාරක සභාව, මේ සඳහා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 81 වගන්තිය ප්‍රකාරව මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කිරීමට තීරණය කරන ලදී.

18. පළාත් පාලන කොමසාරිස්ගේ අංක LGD/03/අයාලේ යන සුනඛයින් හා 2019.01.18 දිනැතිව එවන ලද ලිපියට අදාළව ප්‍රධාන අමාත්‍යාංශය - බස්නාහිර පළාත විසින් “ජලභීතිකා රෝග මර්දනය සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනවල පූර්ණ සහය ලබාගැනීම.” යන හිසින් යුතුව අංක CM/WP/E6/02 යටතේ 2019.02.01 දිනැතිව එවන ලද උක්ත අදාළව සිතාවක ප්‍රාදේශීය සභාවේ ජලභීතිකා රෝග මර්දන එන්නත් කිරීම් සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීමට අදාළ ආයතන දැනුවත් කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දැනුවත් කරන ලෙසත් දක්වමින් බස්නාහිර පළාත, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂක වෙත යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

19. මධ්‍යම පරිසර අධිකාරිය විසින් “මහජන පැමිණිලි - වැසි ජලය ගලායන කාණුවක් අවහිර කිරීම. කඩුගොඩ, වග” යන හිසින් යුතුව 2019.02.05 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් මෙම අධිකාරිය වෙත ලද මහජන පැමිණිල්ලේ පිටපතක් සමඟ මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂා කර බලා සුදුසු පියවර ගන්නා ලෙසත් එසේ ගන්නා ලද ක්‍රියාමාර්ග මෙම අධිකාරියට ද පිටපත් සහිතව පැමිණිලිකරුවන්ට දන්වා යවන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බැවින් ඒ බව මධ්‍යම පරිසර අධිකාරිය වෙත සහ පැමිණිලිකරු වෙත දන්වා යැවීමට කාරක සභාව තීරණය කරන ලදී.

20. “අනවසරයෙන් විනය විරෝධී ලෙස සත්ව ගොවිපලක් පවත්වාගෙන යෑම සම්බන්ධවයි.” යන හිසින් යුතුව හංවැල්ල, පහල හංවැල්ල, අංක 162 සී දරණ ස්ථානයේ පදිංචි සිතාවක ප්‍රාදේශීය සභා පත්කළ මන්ත්‍රී ඔල්ගා අතුකෝරල යන අය විසින් නීතිවිරෝධී ලෙස ආරම්භ කර ඇති සත්ව ගොවිපල තහනම් කරදෙන ලෙස ඉල්ලමින් වග, නෙළුවත්තුව, නො. 198 හි පදිංචි එල්.පී. පී. විජේතුංග මහතා විසින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

21. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “ආහාර පරිහරනය කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන” යන හිසින් යුතුව ප්‍රදේශයේ ආහාර පරිහරණ ස්ථානවල තත්වය වැඩිදියුණු කරමින් පාරිභෝගිකයින් හට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාගැනීම තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ආහාර පරිහරනය කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඇස්තමේන්තු සකස් කර මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීමට තීරණය කරන ලදී.

22. මහකන්ද, නැගෙනහිර, තුන්තාන, 444 හි පදිංචි ප්‍රදේශවාසීන් විසින් 2019.02.22 දිනැතිව මහකන්ද ප්‍රදේශයේ පිහිටි වාමර පුබුදු නැමැත්තාට අයිති ලොට් අංක 22 දරණ ඉඩමෙහි කලුගල කැඩීමට අවසර ඉල්ලා ඇතත් ප්‍රධාන වශයෙන් නිවාස 10 කට ආසන්න සංඛ්‍යාවක් ගල මත ඉදිකර ඇති අතර ප්‍රදේශයේ නිවාස 72 කට ජලය සපයන ජල ටැංකිය ද පිහිටි මෙම ගල කැඩීම සම්බන්ධයෙන් අවධානය යොමුකර සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

23. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2019 ජනවාරි මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	18
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3644
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	1474
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	05
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1216
නිකුත් කල නිවේදන ගණන	197
නඩු පැවරු ගණන	04
දඩ මුදල	රු. 8000 /-
ධූමායනය කල සංඛ්‍යාව	14

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2019 ජනවාරි මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	08
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3886
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	700
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	61
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	700
නිකුත් කල නිවේදන ගණන	-
නඩු පැවරු ගණන	-
දඩ මුදල	-
ධූමායනය කල සංඛ්‍යාව	08

24. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 ජනවාරි මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	60850
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	4910
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	5540
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	685
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 110,800/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2019 ජනවාරි මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.


අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2849
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	12769
03	වීදුරු කි.ලෝ.	9543
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	25
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1239
06	බියර් ටින් කි.ලෝ.	131
07	පෙට් බෝතල් කි.ලෝ	858
08	පොල් කටු කි.ලෝ	356
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	6400
	මුළු එකතුව	34170
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 161,968/-
14	ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	55439


25. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2019 වර්ෂයේ මාර්තු මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහනේ සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ලබන නිලධාරී වසම්
2019.03.02	ඉහළ කොස්ගම
2019.03.09	ගලගෙදර දකුණ / ගලගෙදර නැගෙනහිර
2019.03.16	බොල්ලතාව
2019.03.23	වග උතුර/ වග බටහිර
2019.03.30	අළුත්අම්බලම


අද දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

1.ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා  
.....  


2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා  
.....  



3.ගරු කාරක සභික - ආර්.ඒ. උසුල් මනෝජ් රූපසිංහ මැතිතුමා  
.....  


4. ගරු කාරක සභික - ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය  
.....  


5.ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා  
.....  


6.ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා  
.....  


7.ගරු කාරක සභික - ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය  
.....  


8.ගරු කාරක සභික - සුනිල් රණසිංහ මැතිතුමා  
.....  


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 02.30 ට නිමාවට පත් විය.

2019.02.26 වන දින,  
සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.